

ආපදා කළමනාකරණ කමිටුවක් පිහිටුවීම - සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය

2021 අගෝස්තු මස 19 වන දින පැවති ගරු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ගරු සභාපති තුමා විසින් කරනලද යෝජනාව පරිදි ආපදා කළමනාකරණ කමිටුවක් පිහිටුවීම කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව අනුමත කරන ලදී.

- වසන්ත ද සිල්වා මහතා - සභාපති
- වෛද්‍ය රාණි ප්‍රනාන්දු මහත්මිය - ලේකම්
- ජෙනරල් දයා රත්නායක මහතා - භාණ්ඩාගාරික
- ලක්ෂ්මන් කෝට්ටගේ මහතා - ප්‍රධාන සංවිධායක
- රවී පීරිස් මහතා - ප්‍රධාන සම්බන්ධීකාරක
- තුෂාර දිලුම් වාහලතන්ත්‍රි මහතා -
- ඉෂාන් බුද්ධික එදිරිසූරිය මහතා - සම ලේකම්වරුන්

අනෙකුත් සියලුම කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජික භවතුන් එම කමිටුව නියෝජනය කරනු ලබයි.

මෙම කමිටුව මගින් හික්ෂු, හික්ෂුණි, උපාසක්, උපාසිකා යන සිව්වනක් පිරිසට මෙන්ම සම්මේලනයේ සාමාජික භවතුන්, අනෙකුත් ආධාර ලැබියයුතු ආයතන, සංවිධාන හා පුද්ගලයන්, සම්මේලනයේ ජේෂ්ඨ පුරවැසි නිවාස සහ ළමා සංවර්ධණ මධ්‍යස්ථානයන්ට ආපදා අවස්ථාවලදී සෑම අයුරකින්ම සහන සලසා දීම මෙහි ඒකායන අරමුණ වන්නේය.

මූල්‍ය ආධාර හා ද්‍රව්‍යමය ආධාර (Financial and Material Assistance)

විශේෂඥ උපදෙස් (Expert Advise)

ශ්‍රම දායකත්වය (Human Resources)

මෙම ආපදා කළමනාකරණ කමිටුව ක්‍රියාත්මක වනු ලබන්නේ ඔබවැනි දෙස් විදෙස් හි වාසය කරන පිංවතුන්ගේ ආධාර මත වන අතර ඒ සඳහා සම්මේලනය මගින් පවත්වාගෙන යනු ලබන "බෞද්ධ සුභසාධක අරමුදල" වෙත පරිත්‍යාග කළහොත් එය මහඟු පින්කමක් වනු ඇත.

අමතන්න: බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානය -ක්‍රිෂාන්ති මීය: 071-8645554, විධායක නිලධාරී: විජයරත්න 071-1663811, විද්‍යුත් ලිපිනය:acbc380@gmail.com

පරිත්‍යාග: බෞද්ධ සුභසාධක අරමුදල, ලංකා බැංකුව, වොරිංටන් ශාඛාව, ජංගම ගිණුම් අංකය 87540363.

Donations: All Ceylon Buddhist Congress- Buddhist Welfare Fund A/C No. 87540363 Bank of Ceylon Torrington Branch. Swift Code- BCEYLK LX, Bank Code- 7010, Branch Code- 435,

මෙම කමිටුවේ පූර්ණ ක්‍රියාකාරීත්වය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ මූල්‍ය පරිපාලන ක්‍රම වේදයට හා ව්‍යවස්ථාවට අනුකූලව සිදුකරනු ඇත.

තෙරුවන් සරණයි

මෙයට - ශාසනාලයැති

වෛද්‍ය රාණි ප්‍රනාන්දු

ගරු ලේකම්

ආපදා කළමනාකරණ කමිටුව

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය.

